



දිවිනෑගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வின்றளமுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

1 වන අධියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
1^{ம்} கட்டடம், 4 வது மாடி, செத்திரிபாய பத்தரமுல்ல
1st 4th floor, Sethsiripaya, Battaramulla

මගේ අංකය } DDD/HO/MF/05/02/01/වක්‍රලේ
எனது இல }
My No }

ඔබේ අංකය }
உமது இல }
Your No }

දිනය } 2016/08/10
திகதி }
Date }

දිවිනෑගුම ප්‍රජාමූල බැංකු ණය වැඩසටහන් වක්‍රලේඛ අංක 2014/07ට දෙවන එකතුව

සියළුම දිවිනෑගුම ප්‍රජාමූල බැංකු කළමණාකරුවන්,
දිවිනෑගුම ප්‍රජාමූල බැංකු සමිති කළමණාකරුවන්,

“දිවිනෑගුම - ගමේ ඉතුරුම්”

දිවිනෑගුම ප්‍රජාමූල බැංකු හා දිවිනෑගුම ප්‍රජාමූල බැංකු සමිති මගින් ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ණය
වැඩසටහන

1. දිවිනෑගුම ප්‍රජාමූල බැංකු ණය වැඩසටහන 2014/07 හා 2014/07ට පළමු එකතුව වක්‍රලේඛ සඳහා පහත සංශෝධනයන් හා නව උපදෙස් ලබාදෙන්නෙමු.
2. දිවිනෑගුම ප්‍රජාමූල බැංකු ණය වැඩසටහන යටතේ, ක්‍රියාත්මක වගා ණය වැඩසටහන, පාරිභෝගික, ආපදා හා යොවුන් දිරිය ණය වැඩසටහන් තවදුරටත් දී ඇති හා මෙම එකතුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ. ඒ සඳහා බලපවත්වන වාර්ෂික පොළී අනුපාතය 10%කි.
3. ජීවනෝපාය වක්‍රීය අරමුදල යටතේ ලබාදෙන ණය, ලැබිය යුතු ජීවනෝපාය සංවර්ධන වක්‍රීය ණය ගිණුම කේත අංක (3113) ලෙස සංශෝධන කර පවත්වා ගෙන යා යුතුය. මෙම ණය වැඩසටහන අදාල බොල් ණය ගිණුම බොල් ණය ගිණුම - ජීවනෝපාය සංවර්ධන වක්‍රීය ගිණුම කේත අංක (3216)
4. දිවිනෑගුම ප්‍රජාමූල බැංකු මගින් රු. 250,000/- දක්වා ණය ලබාදීමේදී ඇප සුරැකුම් ලෙස කුඩා කණ්ඩායම් ඇපය ද ලබාගත හැක. ඒ අනුව ගෘහ ඒකක යටිතල පහසුකම් යටතේ ලබාදෙන රු.250,000/- දක්වා ණය සඳහා ද මෙම උපදෙස වලංගු වේ. කෙසේ වුවද රු.100,000/- සිට ඉදිරියට කුඩා කණ්ඩායම් ඇප මත ලබාදෙන ණය පිළිබඳව බැංකු කළමණාකරු වගකීම දැරිය යුතුය.
5. විශේෂිත ණය ඉල්ලීම් සලකා බැලීම ප්‍රාදේශීය කමිටුව සඳහා ඉදිරිපත් කල යුතු වන්නේ එකවරම විශාල ණය ඉල්ලීම් සඳහා පමණක් වන අතර, පියවරෙන් පියවර ණය ලබාගෙන පියවා, ණය සංස්කෘතිය අනුව

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2873802/2872202
Fax - 011-2889002
E-mail- dg@divineguma.gov.lk

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
மேலதிக பணிப்பாளர் தலைமையதிபதி
Additional Director General
011-2871672
011-2889002
adg@divineguma.gov.lk

අධ්‍යක්ෂ (පාලන)
பணிப்பாளர் (நிர்வாகம்)
Director (Administration)
011-2873799
011-2873996
diradmin@divineguma.gov.lk

කාර්යාලය
அலுவலகம்
Office
011-2887280
011- 2887722(Hotline)
Desktop – Isuri-Anura-Circular-
ගමේ ඉතුරුම්

නැවත ණය ලබාගැනීමේදී ප්‍රාදේශීය කමිටුවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවේ. මෙහිදී ණය ව්‍යාපෘතිය පිළිබඳව හා ණයකරුට ණය මුදල ආපසු ගෙවීමට ඇති ශක්‍යතාවය පිළිබඳව කමිටුව සෑහීමකට පත්වී තිබිය යුතුය.

6. සමූහ සංරක්ෂණ අරමුදලට දායකවීම සම්බන්ධව දී ඇති උපදෙස්වලට අමතර පහත උපදෙස් ද වලංගු විය යුතුය.

6.1. නව ණය මුදලක් ලබා ගැනීමේදී ඊට පෙර එම වර්ගයේ ආසන්නම ණය මුදලට (සමූහ සංරක්ෂණ අරමුදලට දායක වූ) සමාන හෝ ඊට අඩු ණය මුදලක් ලබාගැනීමේදී කව දුරටත් සමූහ සංරක්ෂණ අරමුදලට දායක මුදල් නොගෙවා දායක සාමාජිකත්වය හිමි වේ.

6.2. සමූහ සංරක්ෂණ වන්දි ප්‍රතිලාභ ගෙවීමේදී 6.1. සඳහන් ණය මුදල්ද සමූහ සංරක්ෂණ අරමුදලට දායක වූ ණය මුදලක් ලෙස සලකා කටයුතු කළ යුතුය.

6.3. යම් අවස්ථාවක සමූහ සංරක්ෂණ වන්දි ප්‍රතිලාභ ලබාගත් අවස්ථාවකදී, ඉදිරියේදී ලබාගන්නා ණය මුදල් සඳහා වූ දායක මුදල් අයකර ගැනීම, පළමු එකතුවේ ඡේද අංක 17.5 හි පරිදි සිදු කළ යුතුය.

7. 2014/7 හි පළමු එකතුවේ, ඡේද අංක 18 සංශෝධනය කරන අතර, ව්‍යාපෘති වාර්තා සකස් කිරීමේදී රු.200,000 වඩා වැඩි ණය ඉල්ලීම් සඳහා වාර්තා පමණක් ව්‍යාපෘති වාර්තා සකස් කිරීම ව්‍යාපෘති කළමනාකරු මගින් සිදුකර ගැනීම සිදු කළ යුතුය.

8. දිවිනැගුම ප්‍රජාමූල බැංකුවකින්, ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් සඳහා රු.100,000 සිට රු.200,000 දක්වා ණය මුදල් 02ක් හෝ රු.200,001 ඉක්ම වූ එක් ණය මුදලක් ලබාගෙන ගිවිසුම්ගත පරිදි ගෙවා තිබීම, දිවිනැගුම ඉසුර ණය වැඩසටහන යටතේ ණය මුදලක් ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි. එහිදී ව්‍යාපෘතියේ ශක්‍යතාවය හා ව්‍යාපෘති වාර්තාව අනුව ණය මුදල තීරණය කළ යුතුය.


සුනන්දා පියසිලි,
අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය).

අත්සන් කළේ :- වන්දා වික්‍රමසිංහ,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත :-

- | | | |
|--|---|----------|
| 01. ලේකම්, සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය | - | කා.දැ.ස. |
| 02. සියළුම දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - | කා.දැ.ස. |
| 03. සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | - | කා.දැ.ස. |
| 04. ප්‍රධාන අභ්‍යන්තර විගණක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව | - | කා.දැ.ස. |